



(නවවැනි පාර්ලිමේන්තුව - තෙවැනි සභාවාරය)

අංක 1(13).]

පාර්ලිමේන්තුවේ අංක 1 දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකය

නිකුත් කළේ 2022 නොවැම්බර් 16 බදාදා

2022 නොවැම්බර් 24 බ්‍රහස්පතින්දා
යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*

විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම - අංක 22/1480/601/012 දරන අමාත්‍ය මණ්ඩල සටහනේ දක්වා ඇති විශේෂිත සේවාවන්ට/තනතුරුවලට අදාළව අනිවාර්ය විශ්‍රාම ගැන්විය යුතු වයස් සීමා සලකා බැලීම පිණිස පත් කළ අමාත්‍ය කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය,—

රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද 2022.09.09 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අංක අමප/22/1403/605/014 හා 2022.09.12 දිනැතිව අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විසින් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා විසින් 2022.09.22 දිනැතිව අමාත්‍ය මණ්ඩල සටහන් 02ක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද 2022.09.22 දිනැති උක්ත අමාත්‍ය මණ්ඩල සටහන සම්බන්ධයෙන් වූ අංක අමප/22/1480/601/012 හා 2022.10.03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින්, එම සටහනේ සඳහන් සේවාවන්ට/තනතුරුවලට අදාළ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස, එහි යෝජිත පරිදි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අග්‍රාමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුතු අමාත්‍ය කමිටුවක් පත් කිරීමට අනුමැතිය ලබා දී ඇත.

(2)

අග්‍රාමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුතු එකී අමාත්‍ය කමිටුව විසින් අදාළ කරුණු අධ්‍යයනය කර සිය නිර්දේශ ඇතුළත් වාර්තාව 2022.10.10 දිනැති අමාත්‍ය මණ්ඩල සටහන මගින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, අංක අමප/22/1632/602/009 හා 2022.10.17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් පහත නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අනුමතිය ලබා දී ඇත:-

1. විශේෂඥ වෛද්‍ය නිලධාරීන්, රජයේ වෛද්‍ය නිලධාරීන්, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් සහ රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ට පමණක් අදාළ වන පරිදි, අංක අමප/22/1632/602/009 හා 2022.10.17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයෙහි (II) (අ) සහ (ආ) හි දැක්වෙන පරිදි කටයුතු කිරීමට යටත්ව, අමාත්‍ය කමිටු වාර්තාවේ (අ) සිට (ඉ) දක්වා වන නිර්දේශ ක්‍රියාත්මක කිරීම.

අංක අමප/22/1632/602/009 හා 2022.10.17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයෙහි (II) (අ) සහ (ආ) වගන්ති :—

(අ) ජනවාරි 01 දින සිට ජුනි 30 දින දක්වා වන කාලසීමාව තුළ සිය උපන් දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ ජුනි 30 දින දක්වා සේවය කිරීමට අවස්ථාව සලසා දී විශ්‍රාම ගැන්වීම,

(ආ) ජූලි 01 දින සිට දෙසැම්බර් 31 දින දක්වා වන කාලසීමාව තුළ සිය උපන් දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා සේවය කිරීමට අවස්ථාව සලසා දී විශ්‍රාම ගැන්වීම,

අමාත්‍ය කමිටු වාර්තාවේ (අ) සිට (ඉ) දක්වා ඇති නිර්දේශ:—

(අ) දැනටමත් වයස අවුරුදු 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් එළැඹෙන දෙසැම්බර් 31 දිනට ප්‍රථම විශ්‍රාම ගැන්වීම,

(ආ) මේ වනවිට වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 63 සම්පූර්ණ වීමේ දී විශ්‍රාම ගැන්වීම,

(ඇ) මේ වනවිට වයස අවුරුදු 61 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 62 සම්පූර්ණ වීමත් සමඟ විශ්‍රාම ගැන්වීම,

(ඈ) මේ වනවිට වයස අවුරුදු 60 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 61 සම්පූර්ණ වීමත් සමඟ විශ්‍රාම ගැන්වීම,

(ඉ) මේ වනවිට වයස අවුරුදු 59ක් සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 60 සම්පූර්ණ වනවිට අනිකුත් රාජ්‍ය නිලධාරීන් මෙන්ම විශ්‍රාම ගැන්වීම.

එම සටහන පරිදි නිර්දේශිත වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ අන්තර්කාලීන ක්‍රියාමාර්ග 2023 වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් විය යුතු වන අතර, ඉන් ඉදිරියට අනෙකුත් සියලුම රාජ්‍ය නිලධාරීන් මෙන්ම වෛද්‍ය නිලධාරීන් ද වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත විශ්‍රාම ගැන්විය යුතු බව.

(3)

2. යෝජනා සම්මතය සඳහා අනුමැතිය ලැබීමෙන් අනතුරුව, ඉහත සඳහන් තීරණය ක්‍රියාත්මක කිරීමට අදාළව යෝග්‍ය පරිදි විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කිරීම.

අංක අමප/22/1632/602/009 හා 2022.10.17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ඉහත 1 හා 2 හි දැක්වෙන පරිදි ක්‍රියාත්මක කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටියි.

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 1),— 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 අගෝස්තු 09 දිනැති අංක 2292/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2022.11.15 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 2),— 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 අගෝස්තු 10 දිනැති අංක 2292/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2022.11.15 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 3),— 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 සැප්තැම්බර් 03 දිනැති අංක 2295/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2022.11.15 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 4),— 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 සැප්තැම්බර් 22 දිනැති අංක 2298/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2022.11.15 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

(4)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා, — විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 5), — 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ඔක්තෝබර් 13 දිනැති අංක 2301/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2022.11.15 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා, — ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය, — 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(2) වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 අගෝස්තු 09 දිනැති අංක 2292/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2022.11.15 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා, — රේගු ආඥාපනත යටතේ යෝජනාව (අංක 1), — රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10(අ) වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධයෙන් 2022.11.15 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2022 අගෝස්තු 09 දිනැති අංක 2292/31 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා, — රේගු ආඥාපනත යටතේ යෝජනාව (අංක 2), — රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10(අ) වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධයෙන් 2022.11.15 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2022 ඔක්තෝබර් 06 දිනැති අංක 2300/27 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.

දින නියමයක් නොමැති යෝජනා පිළිබඳ දැනුම්දීම

*

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා, — මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, — 1978 වර්ෂයේ පාර්ලිමේන්තුව විසින් පනවන්නට යෙදුන දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රංශයේ පවතින විධායක ජනාධිපති ධුරයට සමාන ආකාරයේ විධායක ජනාධිපතිධුරයක් ද, වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ අමාත්‍ය මණ්ඩලයක් ද සහිත මිශ්‍ර ක්‍රමයක් හඳුන්වා දුන් අතර සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමයක් ද හඳුන්වාදෙන ලද නමුත් මෙම ක්‍රමවේදයන්හි සාර්ථකත්වය පිළිබඳව ජනතාව නිරන්තරයෙන්ම ප්‍රශ්න කරන හෙයින් ද;

විධායක ජනාධිපතිවරයාට තිබූ අසීමිත බලතල හේතුවෙන් ව්‍යවස්ථාදායකයේ බලය හීන වීම සහ ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර බල තුලනය සහ සංවරණය ගිලිහී ඇති හෙයින් ද;

ජාතීන් අතර සාමය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය බල තුලනය සහ ප්‍රාදේශීය වශයෙන් බලය විමධ්‍යගත කිරීමේ අවශ්‍යතාවය නිරන්තරයෙන් අවධාරණය කර ඇති හෙයින් ද;

පාර්ලිමේන්තුවට, පළාත් සභාවලට සහ පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් තෝරාපත් කර ගැනීම සඳහා එකිනෙකට වෙනස් ආකාරයේ මැතිවරණ ක්‍රම තුනක් පවතින හෙයින් ද;

මෙම සෑම ක්‍රමයකින්ම මැතිවරණ කොට්ඨාසයකට සෘජුවම වගකියන මහජන නියෝජිතයකු නොමැති තත්ත්වයකට පත්ව ඇති හෙයින් ද;

මෙම ක්‍රමවේදය තුළ මැතිවරණ දිස්ත්‍රික්ක හෝ පළාත් සභා හෝ පළාත් පාලන බල ප්‍රදේශය ආවරණය වන පරිදි මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකළ යුතු බැවින් රටට අව්‍යාජ සේවයක් කිරීමට තරම් උගත් බුද්ධිමත් පුරවැසියන් ඉදිරිපත් නොවන හෙයින් ද;

මැතිවරණ දිස්ත්‍රික්කයක් හෝ කොට්ඨාසයක් ආවරණය වන පරිදි පවත්වනු ලබන මැතිවරණ සඳහා අපේක්ෂකයන්ට විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීමට සිදුවන හෙයින් ද;

මැතිවරණයක දී එසේ මුදල් වියදම් කිරීම සඳහා ඇතැම් අපේක්ෂකයන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් උපකාර ලබා ගැනීම සඳහා පෙළඹීමට ඉඩ ඇති හෙයින් ද;

නීති විරෝධී ලෙස මුදල් උපයා ගෙන ඇති පුද්ගලයන්ගේ උපකාර ලබා ගැනීමට අකමැති අව්‍යාජ පුරවැසියන්ට දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළු වීමට ඇති ඉඩකඩ අල්ප වී ඇති හෙයින් ද;

(6)

මෙම මැතිවරණ ක්‍රමය තුළ අධික ලෙස මුදල් වියදම් කිරීමට සිදු වී ඇති බැවින් සමාජයේ දක්ෂ හා අවංක මිනිසුන් අභිබවමින් අල්ලස්, කොමිස් සහ කප්පම් යනාදියෙන් පෝෂණය වූ අපේක්ෂකයන් අවහාජ වරින් බවට පත්කරමින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සඳාචාර විරෝධී ලෙස අතිවිශාල ලෙස මුදල් ඉපයීමට පෙළඹී ඇති අතර එමඟින් මැතිවරණ ක්‍රමයේ අරමුණු විකෘතිභාවයකට පත්ව ඇති හෙයින් ද;

මෙම මැතිවරණ ක්‍රමය හරහා මුදල් ඉපයීම අරමුණු කරගත් සහ දේශපාලඥයන්ටත් වඩා ප්‍රබලව දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට මාධ්‍ය ආයතන පෙළඹී ඇති හෙයින් නිදහස් මාධ්‍ය, ශ්‍රී ලාංකිකයන්ට අභිමිච්ඡා ගොස් ඇති හෙයින් ද;

මෙම ක්‍රමය යටතේ ඇති මනාප ඡන්ද ක්‍රමය හේතුවෙන් එකම පක්ෂයක අපේක්ෂකයන් අතර තිරතරුවම ගැටලු ඇතිවීම දේශපාලන පක්ෂවල පැවැත්මට තර්ජනයක්ව පවතින හෙයින් ද;

ස්වාධීන අපේක්ෂකයන්හට මෙම මැතිවරණ ක්‍රමය තුළ කිසිදු අපේක්ෂාවක් නොමැති හෙයින් ද;

ඕනෑම රටක මැතිවරණ ක්‍රමය ඉතා සරල සහ එක් ආකෘතියක් තුළ පැවතිය යුතු හෙයින් ද;

පවතින මැතිවරණ ක්‍රමය අනුව මැතිවරණ සඳහා මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැය කිරීමට සිදුවන හෙයින් ද;

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට, පළාත් සභාවලට සහ පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් තෝරාපත් කරගැනීම සඳහා සුදුසු මැතිවරණ ක්‍රමයක් සොයා බලා වාර්තා කිරීමටත්, ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමටත්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබිය යුතු බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටියි.

2. (අ) කථානායකවරයා විසින් කාරක සභාවේ සභාපතිවරයා සහ සාමාජික මන්ත්‍රීවරයන් නම් කළ යුතු ය; සහ

(ආ) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101හි විධිවිධානවල කුමක් සඳහන් වුව ද ප්‍රකාරව කාරක සභාව සාමාජික මන්ත්‍රීවරයන් විසි එක් දෙනෙකුට (21) නොවැඩි විය යුතු ය.

3. එම කාරක සභාවට —

(අ) සිය ගණපූරණය නියම කර ගැනීමට ද;

(ආ) ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කාරක සභාව විසින් අවශ්‍ය යැයි තීරණය කරනු ලබන පරිදි, ඕනෑම තැනැත්තෙකු එම කාරක සභාවට ඉදිරියට කැඳවීමට ද, ඕනෑම ලියකියවිල්ලක් හා වාර්තාවක් ලබා දෙන ලෙසට ඕනෑම තැනැත්තෙකුට නියම කිරීමට ද, එකී සියලු සාක්ෂි, ලිඛිතව වාචිකව ලබා ගැනීමට ද;

(7)

(ඇ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගෙන් සේවය ලබා ගැනීමට ද; සහ

(ඈ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද පාර්ලිමේන්තුව කල් තබනු ලබන හෝ වාර්තා කරනු ලබන තිබුණ ද රැස්වීම් පවත්වාගෙන යාමට ද

බලය තිබිය යුතු ය.

4. කාරක සභා වාර්තාව එහි පළමු රැස්වීම් දිනයේ සිට මාස හයක (06) කාලයක් හෝ පාර්ලිමේන්තුව විසින් දීර්ඝ කරනු ලබන එවැනි කාල පරිච්ඡේදයක් තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය.

5. ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳව ද සුදුසු ක්‍රමවේදයක් මුල් රැස්වීම් දිනයේ සිට සති දෙකක (02) කාලයක් තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ද කළ යුතු ය.

**** සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.***
